

ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ජනගහනය පිළිබඳ
අධ්‍යයනය
(වයස් මට්ටම අනුව)



සැකසුම : කේ.යූ . අයි විජේවර්ධන

සංවර්ධන නිලධාරී



මිනිස්බල හා රැකිරීම් දෙපාර්තමේන්තුව

නිපුණතා සංවර්ධන, රැකිරීම් හා කම්කරු සබඳතා අමාත්‍යාංශය

ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ජනගහනය පිළිබඳ අධ්‍යයනය (වයස් මට්ටම අනුව)

ශ්‍රී ලංකාවේ ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාවන්ට අනුව ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනය ලෙස හඳුන්වනු ලබන්නේ වැඩ කරන වයසේ ජනගහනය අතරින් රැකියාවක යෙදී නොසිටින හෝ රැකියාවක් සොයනු නොලබන ජනගහනයයි. වයස අවුරුදු 10 ට වැඩි ජනගහනය අතුරින් පූර්ණ කාලීන ශිෂ්‍යයන්, ගෘහණියන්, විශ්‍රාමික හෝ වයස් ගත පුද්ගලයින් හා ආබාධිත පුද්ගලයින් ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන පුද්ගලයින් ලෙස අර්ථ ගන්වනු ලැබේ.

ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ජනගහනය

ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ජනගහනය	ස්ත්‍රී පුරුෂ භාවය - 2016		ස්ත්‍රී පුරුෂ භාවය - 2017		ස්ත්‍රී පුරුෂ භාවය - 2018	
	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී
	24.7%	75.3%	25.5%	74.5%	25.9%	74.1%

වගු අංක : 01

මූලාශ්‍රය : ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ශ්‍රම බල සමීක්ෂණ වාර්තාව 2016, 2017, 2018

ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ජනගහනයෙන් වැඩි පිරිසක් කාන්තා පාර්ශවය නියෝජනය කරනු ලබයි.

ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ජනගහනය පිළිබඳ අධ්‍යයනයේ දී එය අදියර කිහිපයක් යටතේ සිදු කරන ලදී. ඉන් එක් අදියරක් ලෙස ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ජනගහනයේ වයස් මට්ටම පිළිබඳ වාර්තාවක් සකස් කරන ලදී.

ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ජනගහනය - වයස් මට්ටම අනුව

වයස් කාණ්ඩය	ස්ත්‍රී පුරුෂ භාවය - 2016		ස්ත්‍රී පුරුෂ භාවය - 2017		ස්ත්‍රී පුරුෂ භාවය - 2018	
	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී
15-19	35.9	13.5	35.4	14.1	35.3	13.8
20-24	8.8	7.9	9.0	7.3	9.5	7.6
25-29	2.2	7.3	2.0	6.7	2.4	6.2
30-34	1.3	8.8	1.5	7.5	1.0	7.2
35-39	1.3	8.0	1.3	8.5	102	8.6
40-44	1.2	6.3	1.5	6.9	1.6	7.2
45-49	1.4	6.2	1.8	6.6	1.5	6.4
50-54	2.2	7.2	2.4	7.0	1.7	6.9
55-59	4.4	7.3	4.9	7.3	4.5	7.5
60-64	8.2	7.8	8.0	8.0	8.2	7.7
65 ට වැඩි	33.2	19.8	32.2	20.1	33.0	20.7

වගු අංක : 02

මූලාශ්‍රය : ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ශ්‍රම බල සමීක්ෂණ වාර්තාව 2016, 2017, 2018

2016, 2017 හා 2018 වර්ෂයට අනුව වයස් කාණ්ඩ පිළිබඳ විමසීමේ දී ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනයෙන් පුරුෂ පාර්ශවය මෙන් ම ස්ත්‍රී පාර්ශවය ද තරුණ (අවු : 15 – 19) සහ ඊට වැඩි (අවු : 65 ට වැඩි) වයස් කාණ්ඩ වල වැඩි වශයෙන් සංකේන්ද්‍රණය වී ඇති බවයි. මධ්‍යම වයස් කාණ්ඩ වල එනම් අවු : 30 - 49 අතර ක්‍රියාශීලී නොවන ජනගහනය සැලකීමේ දී පුරුෂ පාර්ශවය අඩු නමුත් ස්ත්‍රී පාර්ශවය වැඩි බව පෙනී යයි.

ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට හේතු

ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට හේතු ස්ත්‍රී පුරුෂ භාවය අනුව පහත සඳහන් කරුණු යටතේ ඉදිරිපත් කර ඇත.

ආර්ථිකමය වශයෙන් අක්‍රියභාවයට හේතු	ස්ත්‍රී පුරුෂභාවය 2016		ස්ත්‍රී පුරුෂභාවය 2017		ස්ත්‍රී පුරුෂභාවය 2018	
	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී	පුරුෂ	ස්ත්‍රී
01. ගේ දොර කටයුතු වල නියැලීම	6.0	62.2	4.8	60.5	4.8	60.5
02. අධ්‍යාපන කටයුතු වල නියැලීම	38.4	14.3	39.6	15.4	39.6	15.4
03. විශ්‍රාම යාම / වයස්ගත වීම	32.5	15.6	32.9	15.9	32.9	15.9
04. භෞතික වශයෙන් ලෙඩ වීම / ආබාධිත වීම	15.9	5.2	15.8	5.3	15.8	5.3
05. වෙනත්	7.2	2.6	6.7	2.7	6.7	2.7

වගු අංක : 03

මූලාශ්‍රය : ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ග්‍රම බල සමීක්ෂණ වාර්තාව 2016, 2017, 2018

ඉහත වර්ෂයන්ට අනුව ගේ දොර කටයුතු වල නියැලීම අතින් කාන්තා පාර්ශවය ඉහළ අගයක් ගන්නා අතර අධ්‍යාපන කටයුතු වල නියැලීම, විශ්‍රාම යාම / වයස්ගත වීම හා භෞතික වශයෙන් ලෙඩ වීම / ආබාධිත වීම යන හේතු මත පුරුෂ පාර්ශවය ඉහළ අගයක් ලබා ඇත.

විවරණය

- සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවන ජනගහනයෙන් වැඩි පිරිසක් කාන්තා පාර්ශවය නියෝජනය කරනු ලබන බවයි.
- කාන්තාවන් ගේ දොර කටයුතු වල නියැලීම ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට ප්‍රධාන හේතුවක් වන අතර එම පිරිස ස්වයං රැකියාවන් සඳහා යොමු කිරීම සිදු කළ හැක.

මූලාශ්‍ර

- ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ග්‍රම බල සමීක්ෂණ වාර්තාව 2016, 2017, 2018